

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උප වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකි වන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වටිනාකම රු.57,140 ක් වූ උප පත්‍රිකා ලේඛන තොගය සහ රු.172,145 ක් වූ ආකෘති පත්‍ර ලේඛන තොගය ගිණුම්වලින් අත්හැරී තිබුණි.	ඉදිරියේ දී නිවැරදිව ගිණුම් ගත කරන බව.	අත්හැරී තිබූ තොග වටිනාකම් ගිණුම්ගත කළ යුතුය.
(ආ) රු.684,000 ක් වූ ඉඩම් හා ගොඩනැගිලි වටිනාකම, ආයෝජන යටතේ ඉඩම් සඳහා වන්දි වශයෙන් දක්වා තිබීමෙන් හා රු.867,850 ක් වටිනා ඉඩම්, ස්ථාවර වත්කම් යටතේ දක්වා නොතිබීමෙන් ජංගම නොවන වත්කම් රු.1,551,850 ක් අඩුවෙන් දක්වා තිබුණි.	ඉදිරියේ දී නිවැරදිව ගිණුම් ගත කරන බව.	අඩුවෙන් දක්වා තිබුණු ඉඩම් හා ගොඩනැගිලි වටිනාකම නිවැරදි කළ යුතුය.
(ඇ) සභාව සතුව පවතින ඉඩම් කැබලි 16 ක වටිනාකම තක්සේරු කර ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබුණි.	ඉදිරියේ දී නිවැරදි කර ගිණුම් ගත කරන බව.	ඉඩම් වටිනාකම තක්සේරු කර ගිණුම්ගත කළ යුතුය.
(ඈ) සමාලෝචිත වර්ෂයේදී මිලදී ගෙන තිබුණු රු.130,000 ක් වූ IPG මෘදුකාංග පද්ධතියේ වටිනාකම මූල්‍ය ප්‍රකාශන වලින් අත්හැරී තිබුණි.	ඉදිරියේ දී නිවැරදිව ගිණුම් ගත කරන බව.	IPG මෘදුකාංග පද්ධතියේ වටිනාකම මූල්‍ය ප්‍රකාශනවල දැක්විය යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගිණුම් විෂයයන් 03 කට අදාළ ශේෂයන් සහ ඒවාට අදාළ උපයෝගී ලේඛනවල දැක්වෙන ශේෂයන් අතර රු.233,406 ක වෙනසක් විය.	කඩිනමින් නිරවුල් කිරීමට කටයුතු කරන බව.	වෙනස්කම් සඳහා හේතු හඳුනාගෙන නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය.

1.6.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ දැක්වීම	අදහස්	නිර්දේශය
විස්තරාත්මක උප ලේඛන, ශේෂ සැදුම්ලත් ආකාරය, මිලදී ගත් දිනය හා ප්‍රමාණයන් ආදී තොරතුරු ඉදිරිපත් නොකිරීම නිසා එකතුව රු.522,970 ක් වූ ලී බඩු හා උපකරණ ගිණුම් ශේෂය සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.	නිශ්චිතව නොගත් හඳුනාගෙන තක්සේරු කම්පුවක් මගින් අදාළ හාණ්ඩ තක්සේරු කිරීමට කටයුතු කරන බව.	හඳුනා හාණ්ඩ	ගිණුම් ශේෂය තහවුරු කෙරෙන ලිඛිත සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.294,013 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.15,458,720 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

	2024				2023			
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම රු.	බිල් කළ ආදායම රු.	රැස් කළ ආදායම රු.	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය රු.	ඇස්තමේන්තුගත ආදායම රු.	බිල් කළ ආදායම රු.	රැස් කළ ආදායම රු.	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය රු.
වරිපනම් හා බදු	8,757,500	3,483,180	3,432,053	19,168,734	7,466,500	5,195,094	4,870,825	19,117,607
කුලී	6,661,200	2,450,400	2,455,685	2,348,779	3,460,000	3,587,670	5,258,828	2,354,064
බලපත්‍ර ගාස්තු	1,572,000	1,316,569	1,296,769	119,800	852,000	2,157,390	2,070,940	100,000
වෙනත් ආදායම්	45,000,000	16,851,182	16,851,182	804,837	13,843,500	13,037,176	13,156,216	804,837
	-----	-----	-----	-----	-----	-----	-----	-----
	62,050,700	24,101,331	24,035,689	22,442,149	25,622,000	23,977,330	25,356,809	22,376,508
	=====	=====	=====	=====	=====	=====	=====	=====

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් හා බදු වසර 10 කට පෙර සිට හිඟව පවතින රු.13,189,186 ක් වූ වරිපනම් බදු අයකර ගැනීමට 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 158(1) වගන්තියෙහි විධිවිධාන ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.	ඉදිරියේ දී ප්‍රාදේශීය සභා පනතේ 158(1) වගන්තිය ප්‍රකාරව බදු අයකර ගැනීමට සභාව කටයුතු කරන බව.	හිඟ ආදායම් අයකර ගැනීමට පනතේ 158(1) වගන්තිය පරිදි කටයුතු කළ යුතුය.
(ආ) කුලී සමාලෝචිත වර්ෂය අවසාන දිනට වසර 03 කට වඩා වැඩි කාලයක සිට පැවත එන රු.1,739,027 ක් වූ හිඟ කඩ කුලී ශේෂ 17 ක් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	දීර්ඝකාලීනව වසා දමා තිබූ දැනට මුද්‍රා තබා ඇති කඩ කාමර සඳහා පමණක් මෙම හිඟ ශේෂ පවතින අතර, එම හිඟ ශේෂ කපා හැරීමට ගරු ආණ්ඩුකාරතුමා වෙත යොමු කර ඇති බව.	හිඟ ආදායම් අයකර ගැනීමට වැඩ පිළිවෙළක් කඩිනමින් සකස් කර හිඟ ආදායම් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ඇ) වෙනත් ආදායම් පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබූ මුද්දර ගාස්තු රු.24,011,679 ක් හා උසාවි දඩ රු.2,204,000 ක් විය.	2015,2016,2017 වර්ෂයන්හි ලැබිය යුතු මුද්දර ගාස්තු හා 2016 වසරෙහි ලැබිය යුතු උසාවි දඩ මුදල කපා හැරීමට ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ලබා ගැනීමට යොමු කර ඇති අතර හිඟ ශේෂ අයකර ගැනීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් අයකර ගැනීමට ප්‍රධාන ලේකම් කාර්යාලය හා ඉඩම් රේජිස්ටාර් දෙපාර්තමේන්තුව එක්ව විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 හඳුනාගත් පාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 වර්ෂය සඳහා සභාව මගින් පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගත යුතු ආයතන 142 ක් බලපත්‍ර ලබා ගෙන නොතිබුණු අතර, බලපත්‍ර ගාස්තු වශයෙන් රු.639,000 ක් හා පරීක්ෂණ ගාස්තු වශයෙන් රු.426,000 ක් අය කර ගෙන නොතිබුණි.	පරිසර බලපත්‍ර ලබා ගත යුතු ආයතනවලින් පරිසර බලපත්‍ර ලබා ගෙන ආදායම වැඩි කර ගැනීමටත්, ආයතන මගින් සිදුවන පරිසර හානිය අවම කිරීමට කටයුතු කරන ලෙසත් පරිසර නිලධාරී වෙත උපදෙස් ලබා දී ඇති බව.	පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගත යුතු කර්මාන්තවල බලපත්‍ර ලබාදීම සම්බන්ධව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

2022 වර්ෂයේදී ගින්නෙන් විනාශ වී තිබුණු ප්‍රාදේශීය සභාව සතු කැබ් රථයක් සම්බන්ධව මුදල් රෙගුලාසි 104 අනුව පරීක්ෂණ සිදුකර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශ ක්‍රියාත්මක කිරීම පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලද විගස සිදු කරන බව.

නිර්දේශය

මුදල් රෙගුලාසි විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.

3.3 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මානව සම්පත් සැලැස්ම අනුව සංවර්ධන නිලධාරීන් 18 දෙනෙකුගේ තනතුරු අතිරික්තව පැවතුණි.

සභාවේ අදහස් දැක්වීම

සංවර්ධන නිලධාරීන් අනුමත කර ගැනීම සඳහා මු.රෙ.71 යටතේ අයදුම් කර ඇති බව.

නිර්දේශය

සභාවේ කාර්යභාරය හා විෂය පථය අනුව කාර්යමණ්ඩල සමාලෝචනයක් සිදුකර සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.